

විගණකාධිපති දෙපාර්තමේන්තුව

306/72

පොල්දූව පාර

බත්තරමුල්ල

සියළුම නිලධාරීන් වෙත,

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කැඳවනු ලබන පරීක්ෂණ

-----  
රාජ්‍ය ගිණුම් හා පොදු ව්‍යාපාර කාරක සභා මඟින් විගණකාධිපතිගේ වාර්තාව පදනම් කරගෙන අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් විසින් ආයතනයේ මෙහෙයවීම් පිළිබඳ පරීක්ෂා කරනු ලබන අවස්ථාවන්හිදී එම පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු ප්‍රමාණවත් පරිදි රැස් කර ඒ සඳහා සුදානම් වීම අත්‍යාවශ්‍ය වේ. සාකච්ඡාවට සැලසුම් කරගෙන ඇති සියළුම නිරීක්ෂණ සම්බන්ධයෙන් ඒවා තහවුරු කර ගැනීමට හැකි වන පරිදි ප්‍රමාණවත් ලිඛිත සාක්ෂි තිබිය යුතුය.

02. මෙම පරීක්ෂණ සඳහා ප්‍රමුඛත්වයක් දී සුදානම් විය යුතු බව අවධාරණය කරනු ලබන අතර, පරීක්ෂණ සඳහා පිළියෙල කරනු ලබන වාර්තාව අංශ ප්‍රධානී සමඟ සාකච්ඡා කර අවසාන කරන ලද පිටපතක් පසු පිටේ සඳහන් විස්තර ඇතුළත් ආවරණ ලිපිය ද සමඟ පරීක්ෂණයට නියමිත දිනට සතියකට පෙර මා වෙත ඉදිරිපත් කළ යුතුය.

03. විශේෂ විමර්ෂණ අංශය හෝ කාර්ය සාධන අංශය විසින් මෙම විගණිත ආයතනයට අදාළව සිදුකරන ලද පරීක්ෂණවලදී නිරීක්ෂණය වූ වැදගත් නිරීක්ෂණ ශාඛාවට යොමු කර ඇත්නම් ඒ පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ලබාගෙන යටෝක්ත වාර්තාවට ඇතුළත් කළ යුතුය.

විගණකාධිපති

රාජ්‍ය ගිණුම් කාරක සභාව / පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

---

පහත විස්තර කර ඇති පරීක්ෂණය වෙනුවෙන් ඊට අදාළ වූ සියළුම තොරතුරු තහවුරු කිරීම සඳහා ආයතනයේ කරුණු පැහැදිලි කිරීම් හා ලිඛිත සාක්ෂි ලබාගත් බවත්, ඒ සඳහා සියළුම විස්තර ඇතුළත් කර වාර්තාවක් පිළියෙල කර ඇති බවත්, පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් සාක්ෂි ඇතුළත් ලිපිගොනු, ලේඛන, වක්‍රලේඛ හා ගිණුම් ප්‍රකාශ ලබාගෙන ඇති බවත්, ඒවා ඇතුළත් කර පරීක්ෂණ අවස්ථාවේ ඉදිරිපත් කිරීම සඳහා ලිපිගොනු පිළියෙල කර ඇති බවත් දන්වන අතර, වාර්තාවේ පිටපතක් මේ සමඟ ඉදිරිපත් කරමු.

- i. පරීක්ෂාවට ලක් කරනු ලබන ආයතනය
- ii. පරීක්ෂාවට ලක් කරනු ලබන කාලපරිච්ඡේදය
- iii. පරීක්ෂණ දිනය
- iv. වේලාව
- v. ආයතනයෙන් එවන ලද කරුණු පැහැදිලි කිරීමේ වාර්තාව ලැබුණු දිනය හා ලිපිගොනුවට යොමුව
- vi. අංශ ප්‍රධානී සමඟ සාකච්ඡා පැවැත්වූ දිනය
- vii. වාර්තාව අවසාන කළ දිනය

අංශ ප්‍රධානියාගේ නම :

අත්සන :

දිනය :

විගණන අධිකාරීගේ නම :

අත්සන :

දිනය :